

තේ පර්යේෂණ මණ්ඩලය - 2014

තේ පර්යේෂණ මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1993 අංක 52 දරන තේ පර්යේෂණ මණ්ඩල පනතේ 15 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 -1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වවිගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට තේ පර්යේෂණ මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති - 07

(i) වත්කම් කාලීනව ප්‍රත්‍යාගණනය කර වත්කම්වල සාධාරණ අගය ගිණුම්වල දැක්විය යුතු යුතු වුවත් දීර්ඝ කාලයක සිට ප්‍රත්‍යාගණනය නොකර ඉදිරියට ගෙන එමින් පැවති ශුද්ධ අගය රු.413,219,236 ක් වූ ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, වාහන ආදී ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් එසේ කටයුතු කර නොතිබුණි.

(ii) ඉඩම් හා ගොඩනැගිලි වෙන් වෙන්ව වර්ගීකරණය කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනයන්හි එවැනි වර්ගීකරණයක් කර නොතිබුණි. ඒ අනුව ගොඩනැගිලි වෙනුවෙන් වූ ක්ෂය අගයෙහි නිවැරදිතාවය තහවුරුකර ගත නොහැකිවිය.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති - 09

(i) තොගයෙහි පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් අඩු අගය මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතු වුවත් 2012 දෙසැම්බර් 31 දිනට භෞතික තොග සත්‍යාපනයේදී පැවති පිරිවැය රු.210,408 ක් වූ බෙහෙත් ද්‍රව්‍ය තොගයක් සමාලෝචිත වර්ෂයේදී භෞතිකව සත්‍යාපනය කර අගය කිරීමකින් තොරව එම වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

(ii) වර්ෂ 05 කට වැඩි කාලයක සිට ගබඩාවෙහි පැවති දැනට භාවිතයට ගත නොහැකි වටිනාකම රු.247,800 ක් වූ මෝටර් රථ අමතර කොටස් හා වටිනාකම රු.232,713 ක් වූ විදුලි අමතර කොටස් තොගයක් සමාලෝචිත වර්ෂයේ අවසාන තොගයට ඇතුළත් කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

යම් නිශ්චිත ගිණුම් කටයුත්තක් වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා භාවිතා කරන ලද ගිණුම්කරණ ක්‍රමයෙන් ආවරණය නොවන්නේ නම් එහිදී වඩාත්ම යෝග්‍ය ආකාරයට (Best Practice) අනුව කටයුතු කළ යුතු අතර, ඒ බව සඳහන් කර ගිණුම්කරණ ප්‍රතිපත්තියක් පිළියෙල කර එය අනුගමනය කළ යුතු වුවත්, මණ්ඩලය විසින් පහත සඳහන් වත්කම් සම්බන්ධයෙන් ඒ අනුව කටයුතු කර නොතිබුණි.

- (අ) සමාලෝචිත වර්ෂය අවසානයට වූ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි දැක්වෙන වටිනාකම රු. 2,404,163 ක් වූ අස්පාශ්‍ය වත්කම් ක්‍රමක්ෂය කර ගිණුම්ගත කිරීම.
- (ආ) සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි දැක්වෙන පිරිවැය රු.164,388,963 ක් වූ නේ වගාව මේරු (Mature) නොමේරු (Immature)වශයෙන් වර්ග කර වෙන් වෙන්ව හඳුනා ගැනීම.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොතිබුණු නේ පැල තවනාක් ඉදිකිරීම සඳහා මිලදීගෙන තිබුණු රු.272,275 ක් වූ ජී.අයි.බටවල වටිනාකම කෙරීගෙන යන වැඩ යටතේ නොදක්වා ස්ථාවර වත්කම් යටතේ දක්වා තිබුණි.
- (ආ) 2006 ජනවාරි සිට 2012 මැයි 30 දක්වා මණ්ඩලයේ කාර්යමණ්ඩලය වෙත වැටුප් සමඟ ගෙවා තිබුණු දීමනා මත මණ්ඩලය විසින් ගෙවිය යුතුවූ රු. මිලියන 20.79 ක සේවක අර්ථසාධක අරමුදල් දායක, මණ්ඩලය විසින්ම ක්‍රියාත්මක කරනු ලබන කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදල හා සේවක අර්ථසාධක අරමුදල වෙත ප්‍රේෂණය කර නොතිබුණි. එම මුදල සම්බන්ධයෙන් ගිණුම්වල ප්‍රතිපාදනද සලසා නොතිබුණ අතර එම දීමනා මත අඩු කළයුතු වූ කාර්ය මණ්ඩලයේ දායකයද සේවක වැටුප්වලින් අඩුකර නොතිබුණි.
- (ඇ) නේ පර්යේෂණ මණ්ඩලය මගින් 1979 සිට 1982 දක්වා වූ Lowery Tea Processing පර්යේෂණ ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකා නේ සැකසුම් ක්‍රියාවලියේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා වූ ව්‍යාපෘතිය වෙනුවෙන් රු. 4,142,173 ක මුදලක් වැය කර තිබුණි. එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නේ නිෂ්පාදනය සඳහා යෝග්‍ය නොවීම හේතුවෙන් අත්හැර දමා තිබුණද 1982 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම කෙරීගෙන යන වැඩ ලෙස ගිණුම්වල දක්වා තිබුණි.
- (ඈ) ආයතනයේ එක් එක් පර්යේෂණ අංශවලට මිලදී ගෙන තිබුණු රසායනික ද්‍රව්‍ය තොග වලින් සමාලෝචිත වර්ෂය අවසානයට ඉතිරිවී තිබුණු තොග සමාලෝචිත වර්ෂය අවසානයට වූ තොග ශේෂයන්ට ඇතුළත් කර නොතිබුණු අතර ඒවායෙහි වටිනාකම් පිළිබඳ තොරතුරුද විගණනයට ඉදිරිපත් නොකෙරුණි. තවද Soil Plant Nutrition හා Agronomy අංශයෙහි එක් එක් රසායනික ද්‍රව්‍ය තොග වෙනුවෙන් බින් කාඩ් හෝ ගබඩා ලෙජර් නිසිපරිදි නඩත්තු කර නොතිබුණු බැවින් සමාලෝචිත වර්ෂයේ අවසානයට වූ භෞතික තොග ශේෂයන්ගේ නිවැරදිතාවයද තහවුරු කරගත නොහැකි විය.

2.2.4 පැහැදිලි නොකළ වෙනස්කම්

සමාලෝචිත වර්ෂය අවසානයට ස්ථාවර වත්කම් උපලේඛනයෙහි දැක්වෙන එකතුව රු.973,500,665 ක් වූ ස්ථාවර වත්කම් අදාළ ගිණුම් සමඟ සැසඳීමේදී රු.158,196,303 ක වෙනස්කම් නිරීක්ෂණය විය. දීර්ඝ කාලයක සිට ගිණුම්වල ඉදිරියට ගෙන එමින් පැවති මෙම වෙනස්කම් හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට මණ්ඩලය විසින් 2014 දෙසැම්බර් 31 දින දක්වාම කටයුතුකර නොතිබුණි. තවද මෙම ස්ථාවර වත්කම් ගිණුම්හි දැක්වෙන වටිනාකම රු.662,077 ක් වූ වත්කම් කොළඹ රසායනාගාරයෙහි පවතින බව සඳහන් වුවද මණ්ඩලයට අයත් රසායනාගාරයක් කොළඹ නොමැති බව නිරීක්ෂණය වූයෙන් එම වටිනාකම් ද ගිණුම් වලින් ඉවත් කිරීමට කටයුතුකර නොතිබුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

විගණනයේදී නිරීක්ෂණය වූ නීති, රීති, රෙගුලාසි ආදියට අනුකූල නොවීම් අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	
(i) මුදල් රෙගුලාසි අංක 177 (1)	දෛනිකව රැස්කිරීම් එදිනම හෝ හැකි ඉක්මනින් බැංකුගත කළ යුතු වුවද හත්තන, මතුගම හා දෙනියාය උපකාර්යාලවල එකතුකළ ආදායමින් පිළිවෙලින් රු.755,355 ක්, රු.16,275 ක් හා රු.62,373 ක් එදිනෙදා වියදම් සඳහා යොදා ගෙන තිබුණි.
(ii) මුදල් රෙගුලාසි අංක 371 (2) (ආ)	අවස්ථා 11 කදී රු. 20,000 ක සීමාව ඉක්මවා අත්තිකාරම් ලබා දී තිබුණි.
(iii) මුදල් රෙගුලාසි අංක 387	වෙක්පත් මගින් කෙරෙන සියලුම ගෙවීම් සඳහා තම බැංකු ශේෂය ප්‍රමාණවත් දැයි ගෙවීම් කරන නිලධාරියා විසින් නිතරම සොයා බැලිය යුතු වුවත් එසේ නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට මණ්ඩලයේ රත්නපුර ව්‍යාප්ති මධ්‍යස්ථානයට අයත් බැංකු ගිණුමෙහි රු.21,237 ක අයිරා ශේෂයක් ඇති වී තිබුණි.
(ආ) 1978 දෙසැම්බර් 12 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය	විධිමත් පරිදි ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර නොතිබුණු අතර මණ්ඩලයට අයත් ඉඩම් ස්ථාවර වත්කම් ලේඛනයට ඇතුළත් කර නොතිබුණි.
(ඇ) 1990 ඔක්තෝබර් 10 දිනැති අංක 41/90 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය	චක්‍රලේඛ උපදෙස් පරිදි මෝටර් වාහනවල ඉන්ධන පරිභෝජනය පරීක්ෂා කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.මිලියන 36.251 ක උනන්දුවකින් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනන්දුව රු.මිලියන 23.690 ක් විය. ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.මිලියන 12.561 ක පිරිහීමක් දැක්වුණි. මෙහෙයුම් වියදම් වැඩිවීමත් ශාන්ත ජෝකිම් කම්හලේ අලාභය වැඩිවීමත් එයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ලබන ශාන්ත කුමඬස් හා ශාන්ත ජෝකිම් වතුයායන් දෙකෙහි සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵල පිළිවෙලින් රු. මිලියන 4.745 ක ශුද්ධ ලාභයක් හා රු. මිලියන 13.656 ක ශුද්ධ අලාභයක් වූ අතර ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී පිළිවෙලින් රු. 1.693 ක හා රු. මිලියන 12.577 ක පිරිහීමක් දක්නට ලැබුණි.

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වතුයායන් දෙකෙහි පිහිටි කම්හල් දෙකෙහි තේ විකුණුම් ප්‍රමාණයන් හා නිෂ්පාදන පිරිවැය පිළිබඳ විස්තර ඉකුත් වර්ෂය සමඟ සසඳා පහත දැක්වේ.

	ශාන්ත කුමඬස් කම්හල		ශාන්ත ජෝකිම් කම්හල	
	2014	2013	2014	2013
තේ විකුණුම් (කිලෝග්‍රෑම්)	369,706	374,098	346,446	297,899
නිෂ්පාදන පිරිවැය (කිලෝග්‍රෑමයකට රු.)	500.04	473.21	457.61	455.89
හෙක්ටයාරයකට ඉපයීම් (කිලෝග්‍රෑම්)	2,400	2,400	1,532	1,746
ශුද්ධ විකුණුම් සාමාන්‍යය (කිලෝග්‍රෑමයකට රු.)	493.97	485.05	432.85	458.62

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ ශාන්ත කුමඬස් වතුයායේ විකුණුම් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 4,392 කින් අඩු වී තිබුණද සාමාන්‍ය ශුද්ධ විකුණුම් මිල සියයට 1.84 ඉහල යාම හේතුවෙන් විකුණුම් වටිනාකම රු. මිලියන 1.143 කින් වැඩිවී තිබුණි. කෙසේ වෙතත් නිෂ්පාදන පිරිවැය ඊට සාපේක්ෂව සියයට 5.67 කින් වැඩිවීම හේතුවෙන් කම්හලේ ලාභය අඩුවී තිබුණි.
 - (ii) කම්හල් ගිණුම් අනුව ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී ශාන්ත ජෝකිම් වතුයායේ විකුණුම් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 48,547 කින් වැඩි වී තිබුණද විකුණුම් පිරිවැය වැඩිවී තිබීම හා විකුණුම් මිල අඩුවීම නිසා හේතුවෙන් මෙහෙයුම් අලාභය රු.මිලියන 11.185 කින් වැඩි වී තිබුණි. එහි පිහිටි රබර් වතුයායෙන් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 0.01 ක අලාභයක් ලබා තිබූ අතර එය ඉකුත් වර්ෂය හා සැසඳීමේදී රු.මිලියන 1.322 කින් අලාභය වැඩිවීමකි.
 - (iii) ලබාගත හැකි වූ තොරතුරු අනුව, ශාන්ත කුමඬස් වතුයායේ හා ශාන්ත ජෝකිම් වතුයායේ යන්ත්‍ර ධාරිතාවය පිළිවෙලින් කොළ තේ දිනකට කිලෝ ග්‍රෑම් 10,000 ක් හා කිලෝ ග්‍රෑම් 15,000 ක් විය. කෙසේ වුවද එම යන්ත්‍රවල තඹා සාමාන්‍ය උපයෝජනය පිළිවෙලින් දිනකට කිලෝග්‍රෑම් 4,500 (සියයට 45.0) ක් සහ කිලෝ ග්‍රෑම් 4,600 (සියයට 30.67) ක් බව නිරීක්ෂණය විය.
- (ආ) ශාන්ත ජෝකිම් වතුයායට අයත් ඉඩම්වල වී,තේ, රබර්, පොල් හා වෙනත් හෝඟ වගාකර තිබුණද 2012 වාර්ෂික වාර්තාවට අනුව හෙක්ටයාර් 8.74 ක්වූ කුඹුරු හා හෙක්ටයාර් 3.89 ක් වූ පොල්වතුවලින් ලැබෙන ආදායම් ආයතනයට ලබාගැනීමට කටයුතු කර නොතිබුණි. තවද රබර් හා පොල් වතුවල ඇති ගස් ප්‍රමාණය ගණනය කර ලේඛනගත කිරීමටද කටයුතු කර නොතිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

(අ) පර්යේෂණ කටයුතු

කාර්යසාධන වාර්තාවලට අනුව මණ්ඩලයේ පර්යේෂණ ව්‍යාපෘති වැඩි ප්‍රමාණයක් කෙරීගෙන යන දීර්ඝ කාලීන ව්‍යාපෘති වන බැවින් ක්‍රියාකාරී සැලැස්ම භෞතික ඉලක්කයන් සඳහා නොව මූල්‍ය ඉලක්කයන් සඳහා පමණක් පිළියෙල කර තිබුණු අතර භෞතික ඉලක්කයන් ඉටුකර ගැනීම විගණනයේදී තහවුරු කරගත නොහැකි විය. කෙසේ වෙතත් සමාලෝචිත වර්ෂය අවසානයට මණ්ඩලයේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් වැඩසටහන් 15 ක් සඳහා ඇස්තමේන්තුගත මුදලින් පුනරාවර්තන වියදම් සඳහා සියයට 97.71 ක හා ප්‍රාග්ධන වියදම් සඳහා සියයට 48.99 ක්ද වැය කර තිබුණි. වැඩසටහන් 7 ක ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට 50 කටත් වඩා අඩු මට්ටමක පැවති අතර වැඩ සටහන් 5 ක පුනරාවර්තන වියදම් රු.මිලියන 9.47 කින් ඇස්තමේන්තුගත මුදල ඉක්මවා වියදම් කර තිබුණු බවට විගණනයේදී නිරීක්ෂණය විය.

(ආ) වෙනත් පර්යේෂණ ව්‍යාපෘතින්

(i) කුඩා තේ වතු හිමියන්ගේ තේ දළ නෙලීමේදී ඇතිවන ගැටළුවලට පිළියම් වශයෙන් තේ දළ නෙලීමේ යන්ත්‍ර හා ඊට අදාළ උපකරණ කුඩා තේ වතු හිමියන්ට හඳුන්වාදීම හා ප්‍රවලිත කිරීම සඳහා මණ්ඩලය විසින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භකර තිබුණු අතර ඒ සඳහා රු.මිලියන 100 ක් භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා 2013 හා 2014 යන වර්ෂවලදී රු.මිලියන 48 ක් ලැබී තිබුණු අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මහ පෙන්වීම යටතේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමය, කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය යන ආයතනවල සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කර තිබුණි. 2013 වර්ෂයේදී කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී තේ දල නෙලීමේ යන්ත්‍ර 200 ක්, බිම් භාරන යන්ත්‍ර 50 ක්, කප්පාදු යන්ත්‍ර 100 ක් හා ඊට අදාළ උපකරණ කුඩා තේවතු හිමියන් අතර බෙදා දී තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසාන වන විට මේ සඳහා මණ්ඩලය විසින් රු.මිලියන 43.12 ක් වැය කර තිබුණි.

(ii) පෞද්ගලික ආයතනයක අවශ්යතාවයක් මත කසල තේ උපයෝගී කර ගෙන සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා මණ්ඩලය විසින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබුණු අතර ඒ සඳහාමු සියලුම වියදම් අදාළ පෞද්ගලික ආයතනය විසින් දරා තිබුණි. මෙම තාක්ෂණය පැවරීම සඳහා සියයට 2 බැගින් පුරස්කාරයක් ලබා ගැනීමට අදාළ ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර තිබුණු නමුත් එහි ප්‍රගතිය විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශාන්ත කුමබස් කම්හලේ දළ වියලන යන්ත්‍ර 03 ක් ස්ථාපිත කර තිබුණද විගණන දිනය වූ 2015 පෙබරවාරි 27 දින වන විට ඉන් යන්ත්‍ර දෙකක්ම භාවිතයට නොගෙන අක්‍රීයව පැවතුණි. මේ හේතුවෙන් දැනට භාවිතයේ පවතින යන්ත්‍රය පැය 24 ක් පුරාම අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බැවින් එම යන්ත්‍රය ක්‍රියා විරහිත වුවහොත් තේ කම්හලේ නිෂ්පාදන ක්‍රියාවලිය මූලුමනින්ම අඩපණවීමේ අවදානමක් ඇතිවිය හැකි බවට විගණනයේ දී නිරීක්ෂණය විය.

(ආ) Water Still Unit එකක් මිලදී ගැනීම සඳහා 2011 දෙසැම්බර් 31 දින රු.110,124 ක්වූ අත්තිකාරම් මුදලක් පෞද්ගලික ආයතනයකට ගෙවා තිබුණද 2012 වර්ෂයේදී එම ආයතනය වසා දමා ඇති බව නිරීක්ෂණය වූ බැවින් එම වටිනාකම අදාළ වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගැනීමට මණ්ඩලය විසින් 2015 ජූනි 30 දින දක්වාම කටයුතු කර නොතිබුණි.

- (ඇ) ශාන්ත ජෝකිම් වතුයායට අයත් හෙක්ටයාර් 05 ක් පමණ වූ ඉඩම් වසර 25 කට වඩා වැඩි කාලයක සිට බාහිර පාර්ශවයන් විසින් බලයෙන් අල්ලාගෙන තිබූ අතර එම පුද්ගලයන් ඉවත් කිරීමට මණ්ඩලය විසින් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
 - (ඈ) වටිනාකම රු. 900,000 ක ඇස්තමේන්තුගත මුදලකට සමාලෝචිත වර්ෂයේදී අවසන් කිරීමට නියමිතව තිබූ ප්‍රතිනිර්මාණ සහ සංවර්ධන තේ තොරතුරු මධ්‍යස්ථානය විගණිත දිනය වූ 2015 පෙබරවාරි 27 දින වන විටත් නිමකර නොතිබුණි.
 - (ඉ) 2013 වර්ෂයේදී වතු කම්කරුවන්ගේ නිවාස සෙවිලි කිරීම සඳහා රු. 462,280 කට මිලදී ගෙන තිබුණු සෙවිලි තහඩු තොගයක් විගණිත දිනය වූ 2015 මාර්තු 31 දින වන විටත් අදාළ කාර්යය සඳහා යොදවා නොගෙන ගබඩාවේ නිෂ්ක්‍රීයව පැවතුණි.
 - (ඊ) මණ්ඩලයේ ලැම්පියර් වතුයායට අයත් ඉඩම හා කම්හල වර්ෂ 50 ක කාලයක් සඳහා රු.600,000 ක වාර්ෂික කුලියකට 2003 ජූලි 16 දින පුද්ගලික පාර්ශවයකට බදු දී තිබුණු අතර බදු ගිවිසුමට අනුව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව යටතේ සෑම වර්ෂ 05 කට වරක් බදු කුලිය සංශෝධනය කළයුතු විය. කෙසේ වුවද සමාලෝචිත වර්ෂය අවසානය දක්වා බදු කුලිය සංශෝධනය කිරීමට මණ්ඩලය කටයුතු කර නොතිබුණු අතර එම ඉඩම හා කම්හල නැවත පවරා ගැනීම සඳහා නඩු පවරා තිබුණි.
 - (උ) සමාලෝචිත වර්ෂයේදී අවස්ථා 11 කදී මිල ගණන් කැඳවීමකින් තොරව රු. 599,090 ක මුදලක් වැයකර පෞද්ගලික ආයතනයකින් මෝටර් රථ අමතර කොටස් මිලදීගෙන තිබුණද ඒ පිළිබඳව භෞතික පරීක්ෂාවේදී එම ආයතනය මෝටර් රථ අලුත්වැඩියාව පමණක් සිදුකරන බවත් මණ්ඩලයට අතරමැදියෙකු ලෙස මෝටර් රථ අමතර කොටස් සපයන ආයතනයක් බව නිරීක්ෂණය විය. තවද සේවකයින්ට වැටුප් ගෙවමින් පවත්වාගෙන යන අංග සම්පූර්ණ ගරාජයක් ආයතනය සතුව පැවතියද, විගණිත දින වූ 2015 පෙබරවාරි 27 දිනට ආයතනයේ වාහන 03 ක් අලුත්වැඩියාව සඳහා එම ආයතනයේ ගරාජය තුළ නවතා තිබුණු බවද නිරීක්ෂණය විය.
 - (ඌ) මණ්ඩලය විසින් පාලනය කරනු ලබන වලභන්දුව ඉඩමේ ප්‍රමාණය හෙක්ටයාර් 5.6 ක් ලෙස හඳුනාගෙන තිබුණද එහි අයිතිය පවරාගෙන නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන වල හෙලිදරව් කිරීම්ද කර නොතිබුණි.
- මෙම ඉඩම රාජ්‍ය වැවිලි සංස්ථාව මගින් පවරා ගන්නා ලද දේපලක් වන අතර එය අදාළ පාර්ශව සඳහා නැවත ලබාදීමට දැනටමත් කටයුතු කරන අතර එය 2015 වර්ෂයේ අවසන් කිරීමට නියමිතව ඇති බව මේ සම්බන්ධයෙන් සභාපතිවරයා මා වෙත දන්වා ඇත.
- (එ) රත්නපුර පර්යේෂණ උපදෙස් හා ව්‍යාප්ති මධ්‍යස්ථානයේ තාක්ෂණ අංශයේ වැඩ අංගනයෙහි සමාලෝචිත වර්ෂයේ ජූලි මාසයේදී මණ්ඩලයේ උසස් නිලධාරියකුගේ පෞද්ගලික නිවසක් සඳහා විශාල ප්‍රමාණයේ ගේට්ටුවක් නිෂ්පාදනය කර තිබුණු බව නිරීක්ෂණය විය.

4.3 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

 පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 දෙසැම්බර් 31 දිනට ජල පිරිපහදු පද්ධතිය වැඩි දියුණු කිරීම හා Agronomy අංශයේ වැට් ඉදි කිරීම සඳහා වැය කරන ලද පිළිවෙලින් රු.190,000 ක් හා රු.143,130 ක් කෙරීගෙන යන වැඩ යටතේ දක්වා තිබුණද විගණිත දිනය වූ 2015 මාර්තු 31 දින වන විටත් එම කාර්යයන් ආරම්භ කර නොතිබුණි. තවද ඉහත සඳහන් ජල පිරිපහදු පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා සමාලෝචිත

වර්ෂයේ පෙබරවාරි මාසයේදී රු.මිලියන 5 ක් භාණ්ඩාගාරයෙන් ලැබී තිබුණු නමුත් එම කටයුතු ඉටු නොකිරීම හේතුවෙන් එම මුදල් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා නිෂ්කාර්යව පැවතුණි.

- (ආ) 2013 හා 2014 වර්ෂවලදී ඉදිකිරීම් හා මිලදී ගැනීම් කටයුතු සඳහා ලැබී තිබුණු ප්‍රාග්ධන ආයතනයෙන් රු.9,980,000 ක් සැලසුම් කළ පරිදි අදාළ ප්‍රසම්පාදන කටයුතු නොකිරීම හේතුවෙන් එම මුදල්ද සමාලෝචිත වර්ෂය අවසානය දක්වා නිෂ්කාර්යව පැවතුණි.
- (ඇ) පස් පර්යේෂණ කටයුතු සඳහා 2007 හා 2008 වර්ෂවලදී මිනයිල් බ්‍රොමයිඩ් (Me Br) ව්‍යාපෘතියෙන් රු.8,643,051 ක් ලැබී තිබුණු අතර, එම ව්‍යාපෘතියේ සේවා කොන්ත්‍රාත් කාලය 2010 මාර්තු 10 දිනට ඉකුත් වී තිබුණද සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් රු.913,747 ක මුදලක් අදාළ ව්‍යාපෘති කාර්යයන්හි යොදවා නොගෙන ඉතිරි වී තිබුණි.

4.5 කාර්ය මණ්ඩල පරිපාලනය

මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු වලට අනුව සමාලෝචිත වර්ෂය අවසානයට අනුමත කාර්ය මණ්ඩලය 443 ක්ද තථ්‍ය කාර්ය මණ්ඩලය 360 ක්ද විය. එදිනට තනතුරු 175 ක් පුරප්පාඩුව පැවතුණු අතර, අනුමත නොවූ සේවකයින් 92 ක්ද විය.

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඉහත සඳහන් පුරප්පාඩු අතර විධායක මට්ටමේ නිලධාරීන් 39 දෙනෙක්ද තාක්ෂණ නිලධාරීන් 46 දෙනෙකු හා ව්‍යාප්ති නිලධාරීන් 13 දෙනෙකු ඇතුළුව විධායක නොවන මට්ටමේ නිලධාරීන් 100 ක්ද විය.
- (ආ) මණ්ඩලයේ පවතින පුරප්පාඩු තනතුරු 10 ක් සඳහා සමාලෝචිත වර්ෂය තුළ රු.956,614 ක මුදලක් වැයකර පුවත්පත් වල දැන්වීම් පළකර අයදුම්පත් කැඳවා තිබුණු නමුත් එම තනතුරු සඳහා විගණන දිනය වූ 2015 ජූනි 30 දින වන විටත් බඳවා ගැනීම් සිදුකර නොතිබුණි.
- (ඇ) 2014 නොවැම්බර් 12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 පරිදි තාවකාලික හෝ අතීයම් පදනම මත බඳවා ගෙන ඒ වන විටත් සේවයේ යෙදී සිටි සේවකයින් 112 දෙනෙකුට (ප්‍රාථමික ශ්‍රේණියේ තනතුරු 105 ක් හා කළමණාකරන සහකාර තනතුරු 07ක්) 2014 ඔක්තෝබර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර පත්වීම් ලබා දී තිබුණි. මෙම බඳවා ගැනීම් හේතුවෙන් එම කාර්යමණ්ඩලයේ 91 දෙනෙකුගේ අතිරික්තයක් විය. ඒ අනුව එක් සේවකයකුට මසකට රු.34,278 ක් (දීමනා ඇතුළුව) බැගින් මාසිකව රු.3,119,298 ක් කාර්යමණ්ඩලයේ අනුමත නොවූ සාමාන්‍ය කම්කරු තනතුරු 91 ක් සඳහා වැටුප් වශයෙන් ගෙවීම් කරන බවට විගණනයේදී නිරීක්ෂණය විය. තවද ප්‍රාථමික ශ්‍රේණියේ තනතුරු ස්ථිර කිරීම සඳහා අවම වශයෙන් 8 ශ්‍රේණිය/ 9 වසර සමත්ව සිටිය යුතු බව ඉහත චක්‍රලේඛයේ 03 ඡේදයේ සඳහන් වුවද එම සුදුසුකම් සඳහා ඉදිරිපත් කර තිබුණු අධ්‍යාපන සහතිකවල නිවැරදිතාවයද ආයතනය විසින් සනාථකර ගෙන නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය 6.5.1 ඡේදය පරිදි මුදල් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂය සඳහා වූ කෙටුම්පත් වාර්ෂික වාර්තාව 2015 ජූනි 30 දක්වාම ඉදිරිපත් කර නොතිබුණි.

5.2 නොවිසඳී ඇති විගණන ඡේද

- (අ) අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ හා ප්‍රාදේශීය කාර්යාලවල ස්ථාන භාර නිලධාරීන්ගේ නිල නිවාස නඩත්තු කිරීම සඳහා මාසික කමිකරු දීමනාවක් ප්‍රතිපූරණය කිරීමට 2007 මැයි 24 දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර තිබුණි. මෙම කමිකරු දීමනාව දෛනික කමිකරු වැටුපට නිෂ්පාදන ප්‍රසාද දීමනා, අතිකාල, පැමිණීමේ දීමනා යනාදිය එකතු කර ගණනය කර තිබුණු අතර 2013 හා 2014 වර්ෂවලදී නිලධාරීන් 13 දෙනෙකු සඳහා පිළිවෙලින් රු.2,717,945 ක් හා රු.2,734,295 ක් මණ්ඩලය විසින් ප්‍රතිපූරණය කර තිබුණි. කෙසේවෙතත් මේ සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන නොතිබුණු අතර 2014 නොවැම්බර් 19 දිනැති රාජ්‍ය ව්‍යාපාර කාරක සභා රැස්වීමේදී ලබා දෙන ලද උපදෙස් පරිදි 2015 ජූනි 30 දක්වාම කටයුතු කර නොතිබුණි.
- (ආ) මණ්ඩලය විසින් අදාළ වක්‍රලේඛ හා සමාන අනෙකුත් ආයතන අභිබවා කාර්ය මණ්ඩලය වෙත ලබා දෙනු ලබන නිවාඩු, නිලනිවාස හා පාරිභෝජනය කරනු ලබන ජලය, විදුලිය වෙනුවෙන් ගාස්තු අය නොකිරීම වැනි වරප්‍රසාද සම්බන්ධයෙන් භාණ්ඩාගාර අනුමැතීන් ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා අතිවාර්ය සේවා කාලය තුළ සේවය නොකර සේවයෙන් ඉවත්ව ගොස් සිටි නිලධාරීන් 09 දෙනෙකුගෙන් රු.22,035,213 ක මුදලක් 2015 ජූනි 30 දක්වාම අයකර ගෙන නොතිබුණි. කෙසේවුවද මෙම නිලධාරීන් සේවයෙන් ඉවත්ව ගොස් වර්ෂ 05 කට වැඩි කාලයක් ගතවී ඇති බවත් නිලධාරීන් 02 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඇපකරුවන්ගෙන් මෙම මුදල අයකර ගැනීම සැක සහිත බවත් විගණනයේදී නිරීක්ෂණය විය.

5. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලනයන් සම්බන්ධයෙන් වූ අඩුපාඩු වරින් වර මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

- (අ) අත්තිකාරම් පාලනය
- (ආ) වත්කම් කළමනාකරණය
- (ඇ) කම්හල් කළමනාකරණය